



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

පිටපත්/බි/එස්එල්ආර්සී/1/එල්පී/2022

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2023 මැයි 29 දින

සභාපති

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

කරුණක් අවධාරණය කිරීම

මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් අංක 1.2 කෙරෙහි අවධානය යොමු කෙරේ. සමාලෝචිත වර්ෂය තුළ ශුද්ධ වත්කම් රු.351,202,545 ක සෘණ අගයක් දක්වා පිරිහී ඇති අතර 2022 ජනවාරි 01



දිනට රු. 571,576,904 ක් වූ සමුච්චිත අරමුදල් සෘණ ශේෂය සමාලෝචිත වර්ෂයේ අලාභය රු. 538,281,105 ක් සහ වර්ෂය තුළදී සිදුකරන ලද පෙර වර්ෂ ගැලපුම් සිදුකිරීමෙන් පසුව සමාලෝචිත වර්ෂය අවසාන වන විට රු. 1,111,944,969 ක සෘණ වටිනාකමක් දක්වා පිරිහී තිබුණි. 2020 වර්ෂයේ රු. 69,307,096 ක් වූ සංස්ථාවේ කාරක ප්‍රාග්ධන තත්වය 2021 වර්ෂයේ දී එය රු. 254,309,644 ක සෘණ කාරක ප්‍රාග්ධන තත්වයක් දක්වා පහත වැටී තිබුණු අතර සමාලෝචිත වර්ෂය තුළ දී සෘණ කාරක ප්‍රාග්ධන තත්වය රු. 567,595,278 කින් තවදුරටත් වර්ධනය වී තිබුණි. මෙම කරුණ නිසා මාගේ මතය තත්වගතය කරනු නොලැබේ.

1.2 මතය සඳහා පදනම

- (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 01 ට අනුව කල්පිරීමේ කාලය වර්ෂයක් වන ස්ථාවර තැන්පතු ජංගම වත්කම් ලෙස මූල්‍ය තත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු වුවද කල්පිරීමේ කාලය වර්ෂයක් වූ ස්ථාවර තැන්පතු වටිනාකම රු. 232,373,251 ක් ජංගම නොවන වත්කම් යටතේ දක්වා තිබුණි.
- (ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 16 හි 79 වගන්තිය අනුව දැනට භාවිතයේ පවතින සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද දේපල පිරිසිඳ හා උපකරණ වල දල ධාරණ අගය මූල්‍ය ප්‍රකාශන වල හෙලිදරව් කල යුතු වුවද සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද පිරිවැය රු. 3,562,150,536 ක් වූ දේපල පිරිසිඳ හා උපකරණ පිළිබඳ මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර නොතිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 24 (LKAS 24) හි 17 වැනි වගන්තිය අනුව මූල්‍ය ප්‍රකාශනවල සම්බන්ධිත පාර්ශවයන් පිළිබඳව හෙලිදරව් කිරීම් කළ යුතු වුවද සංස්ථාව විසින් ප්‍රධාන කළමනාකාරිත්වයේ පුද්ගලයන් සම්බන්ධයෙන් වන සමාලෝචිත වර්ෂයේ පාරිශ්‍රමික පිළිබඳ අදාල තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර නොතිබුණි.
- (ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 38 හි (9) වන වගන්තිය අනුව පරිගණක මෘදුකාංග අස්පාශ්‍ය වත්කම් යටතේ හඳුනා ගත යුතු වුවද 2021 දෙසැම්බර් 31 දිනට සම්පූර්ණයෙන් ක්ෂය කර ඇති රු. 9,542,602 ක් පිරිවැය වූ පරිගණක මෘදුකාංග දේපල පිරිසිඳ හා උපකරණ යටතේ මූල්‍ය තත්ව ප්‍රකාශනයේ දක්වා තිබුණි.
- (ඉ) 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතේ 03.(1) වගන්තිය අනුව, වැඩිපුර ගෙවන ලද ආර්ථික සේවා ගාස්තු අදාල වර්ෂයේ හෝ ඊට පසුව එළඹෙන වර්ෂ 02 ක් තුළ දී ආදායම් බදු ගෙවීම්වලට හිලව් කර ගත හැකි වුවද 2018 හා 2019 වර්ෂයන් තුළ දී රු. 21,030,312 ක් සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල





අයකරගෙනයුතු අත්තිකාරම් හා තැන්පතු යටතේ දක්වා තිබීම හේතුවෙන් එම වටිනාකමින් මූල්‍ය තත්වය අධිතක්සේරු වී තිබුණි.

- (ඊ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන රු.203,341,539 ක් වූ තොග වටිනාකම තුළ ඇතුළත් වර්ෂ කිහිපයක සිට පැවත එන වලනය නොවන තොග වටිනාකම රු.415,682 ක් සඳහා වෙන්කිරීමක් සිදු කිරීම හෝ නිරවුල් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර නොතිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වවගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 සංස්ථාවේ 2022 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු.

මෙම විගණන වාර්තාවේ දිනට පසුව මට ලබාදීමට බලාපොරොත්තු වන සංස්ථාවේ 2022 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මගේ විගණන වාර්තාවේ ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ. මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතිකවීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මගේ විගණනයට අදාළව, මගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු ලබා ගත හැකි වූ විට කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේදී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

සංස්ථාවේ 2022 වාර්ෂික වාර්තාව කියවන විට, එහි ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් ඇති බව මම නිගමනය කළහොත්, නිවැරදි කිරීම සඳහා පාලනය කරන පාර්ශවයන් වෙත එම කරුණු සන්නිවේදනය කළ යුතුය. තව දුරටත් නිවැරදි නොකළ වරදවා දැක්වීම් තිබේ නම්, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලබන වාර්තාවට ඇතුළත් කරනු ඇත.



1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංස්ථාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංස්ථාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංස්ථාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සංස්ථාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.



ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්සීම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහ භැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්සීම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරමි.



2. වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

2.1.1 මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා සංස්ථාව පවත්වාගෙන ගොස් තිබුණි.

2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

2.1.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(i)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවේ 1.2 අ, ආ, සහ ඇ ඡේද වල සඳහන් කරුණු හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සංස්ථාව සම්බන්ධවී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.

2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව/ පහත සඳහන් නිරීක්ෂණ හැර අදාල ලිඛිත නීතියකට හෝ සංස්ථාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

නීතිරීති / විධානයට යොමුව	වටිනාකම	නිරීක්ෂණ
	රු.	
(අ) රාජ්‍ය මුදල්		
වක්‍රලේඛ		
(i) 2015 ජූලි 14	54,717,124	එක් අවස්ථාවක දී ලබා දිය හැකි උපරිම





දිනැති අංක තත්කාර්ය අතුරු අග්‍රිමය රු. 100,000 ක් වුවද
 03/2015 දරන වැඩසටහන්, නවතැන් පහසුකම් සැපයීම් සහ
 රාජ්‍ය මුදල් මිල දී ගැනීම් වැනි කටයුතු සඳහා අවස්ථා
 වක්‍රලේඛය 117 කදී සීමාව ඉක්මවා
 (i) සංශෝධිත මුදල් රෙගුලාසි 371(2) රු. 54,717,124 ක තත්කාර්ය අතුරු අග්‍රිම ලබා
 දී තිබුණි.
 (ආ) වගන්තිය

(ii) සංශෝධිත 16,277,172 අදාළ කාර්ය නිමකර දින 10ක් ඇතුළත
 මුදල් ලබාගත් අතුරු අග්‍රිමය පියවිය යුතු වුවත් ,
 රෙගුලාසි 371(2) (ආ) සමාලෝචිත වර්ෂය අවසානය වන විට වර්ෂය
 සහ 371 (5) ඉක්මවූ අත්තිකාරම් ශේෂය රු.16,277,172 ක්
 වගන්තිය විය.

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව
 සංස්ථාවේ බලකල , කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.

2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව
 පහත සඳහන් නිරීක්ෂණ හැර සංස්ථාවේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ
 එලදායි ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර
 නොමැති බව

(අ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 වගන්තිය ප්‍රකාරව අස්ථිත්වය විසින් ප්‍රධාන
 ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර එහි අවම වශයෙන් වසර 03 ක කාලයක් සඳහා
 අපේක්ෂිත ප්‍රසම්පාදන කටයුතු හා ඊළඟ වර්ෂයේ ප්‍රසම්පාදන කටයුතු විස්තරාත්මකව
 පිළියෙල කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ දී ඉටුකර ගැනීම සඳහා සැලසුම් කරන
 ලද රු.මිලියන 41 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුතු ප්‍රමුඛතා ලයිස්තුවේ ඇති
 කාර්යයන් 04 ක් ඇතුළත් සමාලෝචිත වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම 2022 ඔක්තෝබර්
 31 දින අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණි.

(ආ) තරඟවලියක සජීවී විකාශන අයිතිය ලබා ගැනීම සඳහා එම තරඟවලියේ විකාශන
 අයිතිය හිමි ආයතනය සමඟ සෘජුව සම්බන්ධ වී ප්‍රමාණවත් කාලයක් තුළ විධිමත්
 ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියක් අනුගමනය කර සංස්ථාවට වඩාත් ලාභදායී ලෙස අදාළ
 තරඟවලියේ සජීවී විකාශන අයිතිය ලබා ගත යුතු වුවද, Live Road Safety World



Series T20 Cricket 2022 තරඟාවලිය සජීවී විකාශනය සඳහා සංස්ථාව විකාශන අයිතිය ලබා ගැනීමේ දී 2006 රජයේ ප්‍රසම්පාදන මාරගෝපදේශ අනුගමනය කිරීමකින් තොරව දින 03 ක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත සැපයුම්කාර ආයතනය සමග ඇ.ඩො 48,500 ක වටිනාකමකට ගිවිසුම් ගත වී තිබුණි.

(ඇ) තවද විකාශයට අදාළ සැපයුම් ලබා ගැනීමට දින 02ක් වැනි කෙටි කාලයක් තුළ කටයුතු කර තිබුණු අතර තරඟකාරී මිල කැඳවීමක් යටතේ අවම පිරිවැයකින් ප්‍රශස්ථ සැපයුමක් ලබා ගැනීමට තිබූ අවස්ථාව සංස්ථාව මග හරවාගෙන තිබුණි.

(ඈ) මෙම තරඟාවලිය සජීවී විකාශයට අදාළ ගිවිසුමේ පළමු පාර්ශවය වන Ground Pictures international FZCO ආයතනය Dubai Silicon Oasis හි ධුබායි ඩීජීටල් පාර්ක් ගොඩනැගිල්ලෙහි පිහිටා ඇති බවට විද්‍යුත් සහතිකයක් ඉදිරිපත් කර තිබුණු අතර එම ආයතනය ඩීජීටල් අවකාශයක් තුළ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍රයක් ලබා ඇති ස්ථානයක් ලෙස දක්වා තිබුණි. එසේ වුවද Ground Pictures international FZCO හි වෙබ් අඩවියහි දුරකතන අංකයක් හෝ සඳහන්කර නොතිබුණි. මෙම තරඟාවලිය විකාශනය තුළින් රු.16, 507,500 ක ආදායමක් ලබා තිබුණද විකාශනය තුළින් ලද ඇස්තමේන්තුගත අලාභය රු. 8,936,333 ක් වී තිබුණි.

(ඉ) සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාව විසින් දේශීය ටෙලිනාට්‍ය 03 ක් රු.20,958,000 කට මිලදී ගෙන ගුවන් කාල ආදායම ලෙස රු.13,408,260ක් උපයා තිබුණ ද එම ටෙලිනාට්‍ය විකාශය සඳහා දරන ලද මුළු වියදම රු.22,969,239 ක් වූ බැවින් දේශීය ටෙලිනාට්‍ය විකාශන අලාභය රු.9,560,979ක් විය. වර්ෂය තුළදී ඒකාංගික ටෙලිනාට්‍ය 06ක් නිෂ්පාදනය කර විකාශය කර තිබූ අතර නාට්‍ය 05ක්ම අලාභ ලබා තිබුණි. ඒ වෙනුවෙන් දැරූ මුළු වියදම රු.1,370,152ක් වූ ඉන් අතර ගුවන්කාල ආදායම ලෙස රු.661,147ක් පමණක් උපයා තිබුණු බැවින් මුළු අලාභය රු.709,005ක් විය. වර්ෂය තුළදී විකාශය කරන ලද විදේශීය ටෙලිනාට්‍ය 03 කින් 02ක වියදම රු.4,978,270 ක්වූ අතර ඉන් ඉපයූ ආදායම රු.3,727,800ක් පමණක් වූයෙන් රු 1,250,470ක අලාභයක් ලබා තිබුණි.

2.2 වෙනත් කරුණු

(අ) සමාලෝචිත වර්ෂය අවසන් දිනට ජංගම ගිණුම් දෙකකට අදාළව බැංකු අයිරාව පිළිවෙළින් රු. 231,076,126 ක් සහ 113,663,316 ක් වූ අතර ඒ සඳහා රු. 22,793,178 ක අයිරා පොලී සංස්ථාව විසින් ගෙවා තිබුණි. එසේම එක් ජංගම ගිණුමකට අදාළව සමාලෝචිත වර්ෂයේ මාස 08 ක් අනුමත අයිරා සීමාව වරින් වර ඉක්මවා තිබුණි.



(ආ) 1996 වර්ෂයේ සිට 2022 දෙසැම්බර් 31 දින දක්වා සංස්ථා නිලධාරීන් 106 දෙනෙකු විසින් සංස්ථාව වෙත ආපසු භාර නොදුන් කැසට්පට සංඛ්‍යාව 819 ක් වන අතර ඒවායේ වටිනාකම රු.2,375,991 කි.

(ඇ) සමාලෝචිත වර්ෂය අවසන් දිනට සංස්ථාවේ අනුමත ස්ථීර කාර්යමණ්ඩලය 1041ක්ද අනුමත කොන්ත්‍රාත් කාර්යමණ්ඩලය 08ක්ද වූ අතර අනුමත ස්ථීර කාර්යමණ්ඩලය 785ක් හා අනුමත කොන්ත්‍රාත් කාර්යමණ්ඩලය 16ක් සේවයේ යොදවා තිබුණි. ඒ අනුව අනුමත ස්ථීර කාර්යමණ්ඩලයේ පුරප්පාඩු 256ක්ද අනුමත කොන්ත්‍රාත් කාර්යමණ්ඩලයේ අතිරික්තය 08 ක්ද විය. මීට අමතරව සේවා පැවරුම් පදනම මත සේවකයින් 12 දෙනෙකු ද සේවයේ යොදවා තිබුණි. අනුමත කාර්ය මණ්ඩලයට ඇතුළත්ව නොතිබූ තනතුරු 15 ක් සඳහා ස්ථීර සේවකයින් 18ක්, කොන්ත්‍රාත් සේවකයින් 11ක් සහ සේවා පැවරුම් මත සේවකයින් දෙදෙනෙක් සේවා නියුක්ත කොට තිබුණි. තනතුරු 05ක අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා ස්ථීර සේවකයින් 16ක්, කොන්ත්‍රාත් සේවකයින් 05ක් හා සේවා පැවරුම් පදනම මත සේවකයින් 10ක් සේවයේ යොදවා තිබුණි.

(ඈ) සමාලෝචිත වර්ෂය අවසානය වන විට සංස්ථාවට එරෙහිව සේවකයින් හා බාහිර පාර්ශව විසින් නඩු 15 ක් පවරා තිබුණු අතර ඉන් නඩු 07 කට අදාළව පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලා තිබුණු වන්දි මුදල රු.933,000,000 ක් විය. මෙම නඩු කටයුතු සඳහා සමාලෝචිත වර්ෂය අවසාන දින වනවිට නීතිඥ ගාස්තු වශයෙන් රු.6,188,540 ක් වැය කර තිබුණි.

(ඉ) සමාලෝචිත වර්ෂය අවසන් දිනට සේවාදායක ණයගැති ශේෂය රු.333,760,980 ක් විය. ඉන් රු.133,852,987 ක් රාජ්‍ය ආයතන මගින් ද රු. 199,907,993 ක් පෞද්ගලික ආයතන මගින් ද නියෝජනය වී තිබුණි. ඉන් එකතු වටිනාකම රු. 4,435,184 සඳහා පමණක් ණය ගැති ශේෂ සනාථ ඉදිරිපත් කර තිබුණු අතර ඒ අනුව රාජ්‍ය ආයතන මගින් නියෝජනය වූ එකතු වටිනාකම රු. 129,871,825 ක ණය ගැති ශේෂ සහ පෞද්ගලික ආයතන මගින් නියෝජනය වූ එකතු වටිනාකම රු.199,453,972 ක අනෙකුත් ණය ගැති ශේෂ විගණනයට තහවුරු කිරීමට කළමනාකරණය අපොහොසත් විය.

(ඊ) 2021 දෙසැම්බර් 31 දින වන විට සංස්ථාව විසින් සේවාදායක ණයගැතියන් 12 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණු අතර එම නඩු මගින් සංස්ථාව අයකර ගැනීමට අපේක්ෂිත මුදල රු.34,991,769 ක් විය. මෙම නඩු සඳහා සමාලෝචිත වර්ෂය අවසානය වන විට මෙම නඩු සඳහා රු.1,607,000 වැයකර තිබුණි. කාලාවරෝධ පනත අනුව වසර 06 ඉක්මවීමට ප්‍රථම ණයගැති ශේෂ අයකරගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු අතර සමාලෝචිත වර්ෂය අවසන් වන විට වසර 4 ඉක්මවූ ණයගැති ශේෂය මුළු ණයගැති ශේෂයෙන් සියයට 40 ක් එනම් රු.132,148,582 ක් වුවත් එම ශේෂයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ රු.20,488,346 ක් සඳහා පමණි.



(උ) සංස්ථාවට අයත් දෘෂ්‍ය මාධ්‍යයේ වැඩසටහන් ගබඩා කර ,අවශ්‍ය අවස්ථා වල දී නැවත නිකුත් කිරීම සඳහා සංරක්ෂිතව පවත්වාගෙන යන සංස්ථාවේ දර්ශන පුස්තකාලය තුල (Visual Library 1 & 2) පවත්නා පුස්තකාල අන්තර්ගතය මාධ්‍ය ආයතනයක් වශයෙන් සංස්ථාවේ ප්‍රධාන වත්කමක් වන අතර පැරණි තාක්ෂණය වෙනස් වීමත් සමඟ එම තාක්ෂණය යටතේ ඇති දෘෂ්‍ය ගොනු නව තාක්ෂණික ආකෘති වලට පරිවර්තනය කරමින් තාක්ෂණය සමඟ පුස්තකාල අන්තර්ගතය යාවත්කාලීන කර ගැනීම තුල වටිනා වැඩසටහන් ආරක්ෂා කල යුතු වුවද සංස්ථාව ආරම්භයේ සිට 1996 වර්ෂය දක්වා පැවති ඇතලොස් තාක්ෂණය යටතේ ක්‍රියාකරනු ලබන දෘෂ්‍ය තැටි (VRT, BETA,UMATIC ආකෘති) 2700 ක් මෙතෙක් නව තාක්ෂණය වෙත මාරු කිරීමක් කර නොතිබුණි.

(ඌ) 1982 වර්ෂයේ ආරම්භ කරන ලද අනෙකුත් මාධ්‍ය ආයතන වලට නොමැති දීර්ඝ ඉතිහාසයක් ඇති ආයතනයක් ලෙස සංස්ථාව සතු වැදගත් උපස්ථ ගොනු පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙලක් නිසි අන්දමින් හඳුනාගෙන ක්‍රියාත්මක නොකිරීම නිසා ඉහත දැක් වූ යල් පැනගිය දෘෂ්‍ය තැටි අතුරින් තැටි 211 ක් නව තාක්ෂණය වෙත මාරු කල නොහැකි පරිදි පුස් හා දිලීර (Fungus) ඇතිවීම මත භාවිතයට ගත නොහැකි තත්වයට පත් වී තිබුණි.ඒ හේතුවෙන් දුර්ලභ වැදගත්කමකින් යුතු දර්ශන සංස්ථා භාවිතයට මෙන්ම අවශ්‍යතාවය මත අනෙකුත් මාධ්‍ය ආයතන වලට ලබා දීමෙන් අමතර ආදායමක් ලබා ගැනීමට තිබූ අවස්ථා අහිමි වී තිබුණි.

(එ) ඉහල ප්‍රමිතියක් මෙන්ම ඉහල ප්‍රේක්ෂක ආකර්ෂණයකට ද හිමිකම් කියන සංස්ථාව විසින් හඬ කවා විකාශය කරන ලද විදේශීය ටෙලි නාට්‍ය හා ළමා කාටූන් වැඩසටහන් බොහොමයක් වෙනත් යු වියුබ් නාලිකා විශාල ප්‍රමාණයක සංස්ථා ලාංඡනය සහිතව ඒ ආකාරයෙන්ම විකාශනය වන බව දක්නට ලැබුණු අතර රු අලෙවිසැලෙහි අලෙවි නොවන, සංස්ථාවේ දර්ශන පුස්තකාලයෙන් පමණක් ලබා ගත හැකි කාටූන් වැඩසටහන් හා විදේශීය ටෙලි නාට්‍ය දාශ්‍ය තැටි බාහිර පාර්ශවයන් අතට පත්වීම වලක්වා ගැනීම සඳහා විධිමත් ආරක්ෂණ වැඩපිළිවෙලක් හා අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි සංස්ථාවේ අවධානය යොමුවී නොතිබුණි.

(ඒ) සංස්ථාවේ දර්ශන පුස්තකාලයේ (Visual Library) හා කැසට් පුස්තකාලයේ (Cassette Library) අන්තර්ගතය පරිශීලනය කරන පුද්ගලයින් පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වන පරිදි (Library Access) විධිමත් අධිකාරී බලයක් ඇති කිරීමට හා පිටතින් රැගෙන එන USB Drives සංස්ථාවේ පරිසරයට පද්ධතියට සම්බන්ධ කිරීමට නොහැකි පරිදි සංස්ථාව සුදුසු ආරක්ෂණ වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීමටත් සංස්ථාව විසින් නිෂ්පාදනය කරනු ලබන වැඩසටහන් සංස්කරණය කිරීම සංස්ථාවේ සංස්කරණ මැදිරි තුලම සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට සහ සංස්කරණ කටයුතු සඳහා පිටතට ගෙනයාම වැලැක්වීමට අවශ්‍ය





නීති රීති ස්ථාපනය කිරීම තුළින් සංස්ථාවේ අන්තර්ගතය ආරක්ෂා කර ගැනීමටත් සංස්ථාව කටයුතු කර නොතිබුණි.

- (ඔ) සංස්ථාවේ අනුමත කාර්යමණ්ඩලය තුළ අභ්‍යන්තර විගණන නිලධාරී තනතුරක් පැවතිය ද එම තනතුර 2019 මැයි 22 දින සිට පුරප්පාඩුව පැවතුණි. ඒ හේතුවෙන් අභ්‍යන්තර විගණන අංශයේ කටයුතු ඵලදායී ලෙස ඉටුකර ගැනීමට ඇති හැකියාව සීමා වී තිබුණු අතර එම තනතුර පිරවීම සඳහා සංස්ථාව විසින් මෙම වාර්තාවේ දිනය දක්වා කටයුතු කර නොතිබුණි.
- (ඕ) යම් ඉලක්කයක් සපුරා ගැනීම උදෙසා එම අදාළ කාලපරිච්ඡේදය ආරම්භයට පෙර ඉලක්ක හඳුනා ගෙන එය ළඟා කර ගැනීම සඳහා කටයුතු කර කාලපරිච්ඡේදය අවසානයේ ප්‍රතිඵලය අගය කළ යුතු වුවද, සංස්ථාවේ අලෙවි අංශය විසින් එකිනෙක මාසය ආරම්භයේදී අලෙවි විධායකයින් වෙත අලෙවි ඉලක්ක ලබා දීමක් සිදුකර නොතිබුණු අතර ඒ වෙනුවට මාසය අවසානයේ ලඟා කර ගත් ප්‍රතිඵලය එම මාසයේ ඉලක්කය ලෙස දැක්වීමේ ක්‍රමවේදයක් අනුගමනය කර තිබුණි.
- (ක) සංස්ථාවේ අලෙවි අංශයේ මානව සම්පත කාර්යක්ෂමතාව හා සඵලදායීව මෙහෙයවීමේ වගකීම් අධ්‍යක්ෂ (අලෙවි) වෙත පැවරෙන කාර්යභාරයේ ඉතා වැදගත් අංශයක් වුවද සංස්ථා අලෙවි විධායක නිලධාරීන් සෑම වර්ෂයකම වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම, දෛනික සේවයට පැමිණීම හා පිටවීම ඇගිලි සලකුණු යන්ත්‍රය මගින් විධිමත්ව සටහන් නොකිරීම, කාර්යසාධනය පහළ මට්ටමක පැවතීම වැනි කරුණු නිරීක්ෂණය වූ අතර ඒ පිළිබඳ අධ්‍යක්ෂ (අලෙවි) ගේ නිසි අවධානය යොමු වී නොතිබුණි.
- (ඟ) වැඩසටහන් අංශය යටතේ ඇති උප ඒකක වල නිෂ්පාදකවරුන් 18 දෙනෙකුගෙන් 2022 වර්ෂය තුළදී ප්‍රමාණවත් නිර්මාණ සිදුවී නොතිබුණු බව විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව නිරීක්ෂණය විය.
- (ච) 2022 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 10ක් පවත්වා තිබුණු අතර ඉන් රැස්වීම් 9ක වාර්තා පමණක් විගණනයට ඉදිරිපත් කර තිබුණි. මෙම වාර්තාවේ 2.3(ඔ) ඡේදයේ දැක්වෙන පරිදි සංස්ථාව වර්තමානයේ මුහුණදෙමින් සිටින මූල්‍ය අර්බුදය මහඟරවාගැනීම උදෙසා ආදායම් ඉහළ නංවා ගැනීමත් වියදම් කළමනාකරණය කරගැනීමත් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වුවද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර නොතිබුණි. ඒ වෙනුවට සේවක පත්වීම්, උසස් කිරීම්, දීමනා වැඩිකරගැනීම්, විදේශ නිවාඩු අනුමත කරගැනීම් ආදී කාර්යමණ්ඩල ගැටළු නිරාකරණය කර ගැනීම උදෙසා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී වැඩි අවධානයක් යොමුකර තිබුණි.
- (ජ) 1971 අංක 38 දරන මුදල් පනතේ 7(1) ඡේදයේ සඳහන් පරිදි ආදායම් ගිණුමේ අන්ත අතිරික්තය එම ගිණුමේ අන්ත උපානය අවුරුදු 5 ක කාල සීමාවක් තුළ හෝ මුදල් ඇමතිවරයා




විසින් නිශ්චය කරනු ලැබිය හැකි මොනායම් කාලසීමාවක් තුළ පියවීමට ප්‍රමාණවත් වන පරිදි නීතිගත සංස්ථාවේ කටයුතු පවත්වාගෙන යාම එම නීතිගත සංස්ථාවේ පාලක මණ්ඩලයේ යුතුකම විය යුතු බව දක්වා ඇතත් පසුගිය වසර තුනක කාලසීමාව තුළ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණයේදී සංස්ථාවේ ක්‍රියාකාරිත්වය එම අපේක්ෂිත තත්ත්වයට ලගා වී නොමැති බව නිරීක්ෂණය විය. එසේම, සංස්ථාවේ ආසන්නතම වර්ෂ පහේ ශුද්ධ මූල්‍ය ප්‍රතිඵලයේ එකතුව රු.1,312,287,598 ක ශුද්ධ අලාභයක් වී තිබුණි.

(ට) 2019 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ අවසන් දින දක්වා සංස්ථාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු එකතු කල අගය මත බදු බැඳියාව රු.314,285,876 ක් වූ අතර මින් රු.44,682,510 ක් 2022 වර්ෂයේ ගෙවිය යුතු එකතු කල අගය මත බදු වගකීම වේ.

(ඨ) 2022 වර්ෂයේ විගණනය සඳහා ඉල්ලුම් කරන ලද පහත තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

- (i) සංස්ථා සේවකයින්ට ගෙවන ලද ප්‍රවාහන දීමනාව ✓
- (ii) වාහන උපයෝජනයට අදාළ තොරතුරු
- (iii) ගාස්තු අයකිරීමකින් තොරව විකාශය කරන ලද වැඩසටහන් පිළිබඳ විස්තර
- (iv) 2022 වර්ෂයේ දී මිලදී ගන්නා ලද ටෙලි නාට්‍ය වලට අදාළ ප්‍රසම්පාදන ලිපිගොනු

(න) සමාලෝචිත වර්ෂයේදී සංස්ථාවේ සේවක වැටුප් වියදම පෙර වර්ෂයට සාපේක්ෂව රු.30,667,506 කින් එනම් සියයට 5.5 කින් වැඩි වී තිබුණු අතර 2021 වර්ෂයට සාපේක්ෂව මෙහෙයුම් වියදම සමාලෝචිත වර්ෂයේදී සියයට 137 කින් වැඩි වී තිබුණ ද සමාලෝචිත වර්ෂයේ ආදායම 2021 වර්ෂයට සාපේක්ෂව රු.182,119,548 කින් එනම් සියයට 12 කින් අඩු වී තිබුණි.


 ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න

විගණකාධිපති

Contents

	Page no:
1 Statement of directors' responsibility	1
2 Statement of financial position	2
3 Comprehensive income statement	3
4 Statement of changes in equity	4
5 Statement of cash flows	5-6
6 Notes to the financial statements	7-32
7 Appendix	33-37

Draft Unaudited Financial Statements

Statement of Directors' Responsibility

The Finance Act No.38 of 1971 and the Sri Lanka Rupavahini Corporation Act No.6 of 1982 require the Directors to prepare financial statements for each financial year giving a true and fair view of the state of affairs of Sri Lanka Rupavahini Corporation (hereinafter referred to as the "Corporation").

The Directors confirm that in preparing the financial statements of the Corporation appropriate Accounting Policies and Standards have been selected, consistently applied and supported by reasonable and prudent judgments and estimates. Any material departures have been disclosed and explained in the financial statements.

Having reviewed the Corporation's future financial projections, cash flows and current performance, the Directors consider that the Corporation has adequate resources to continue operations. The Directors have thus adopted a going concern basis in preparing financial statements.

The Directors have taken the responsibility to ensure that the Corporation maintains accounting records that disclose with reasonable accuracy the financial position of the Corporation as required by Sri Lanka Rupavahini Corporation Act No.6 of 1982 and that the financial statements comply with the Finance Act No.38 of 1971 and Sri Lanka Accounting Standards.

The Directors have taken reasonable measures to safeguard the assets of the Corporation and to establish appropriate systems of internal controls in order to prevent and detect fraud and other irregularities.

The Directors also confirm that to the best of their knowledge all taxes and levies payable by the Corporation, all contributions, levies and taxes payable on behalf of and in respect of the employees and all other known statutory obligations including retirement gratuities as were due as at the Balance Sheet date have been either duly paid or appropriately provided in the financial statements.

On behalf of the Board of Directors;

W.B.Ganegala

Chairman

Sri Lanka Rupavahini Corporation

Director

Date: 28/02/2023

Date: 28/02/2023

Sri Lanka Rupavahini Corporation

Statement of financial position as at 31st December 2022

	Note	2022 Rs.	2021 Rs.
ASSETS			
Non-current assets			
Property, plant and equipment	8	426,225,794	562,106,475
Intangible asset	9	57,922,979	123,067,523
Available for sale financial asset		1,104,000	1,104,000
Deferred income tax asset		49,873,538	54,325,425
Social Welfare Fund		507,517	497,517
Held to maturity financial assets	10	232,373,251	420,993,913
		<u>768,007,079</u>	<u>1,162,094,854</u>
Current assets			
Inventories	11	203,341,539	205,412,570
Trade receivables	12	198,561,834	249,164,434
Loans & receivables	13	108,889,046	139,377,666
Other receivables	14	209,428,045	252,337,404
Prepayments		1,541,490	6,143,703
Cash and cash equivalents	15	16,391,524	76,373,419
		<u>738,153,478</u>	<u>928,809,196</u>
Total assets		<u>1,506,160,557</u>	<u>2,090,904,050</u>
EQUITY AND LIABILITIES			
Capital and reserves			
Stated capital		760,742,424	735,742,424
Accumulated profit		(1,111,944,969)	(571,576,904)
		<u>(351,202,545)</u>	<u>164,165,521</u>
Non-current liabilities			
Government grant for capital items	16	272,743,648	396,237,147
Foreign aid		31,774,244	57,780,417
Social Welfare Fund payable		507,517	497,517
Defined benefit obligations	17	209,378,638	205,383,678
Bank Loan non-current	22.2	37,209,298	83,720,930
		<u>551,613,344</u>	<u>743,619,689</u>
Current liabilities			
Trade payables	18	101,205,291	106,751,247
Other financial liabilities	19	750,847,925	683,064,119
Other payables	20	53,143,145	46,853,453
Bank Loan current portion	22.1	55,813,953	55,813,953
Bank overdraft	21	344,739,442	290,636,068
		<u>1,305,749,756</u>	<u>1,183,118,840</u>
Total liabilities		<u>1,857,363,101</u>	<u>1,926,738,529</u>
Total equity and liabilities		<u>1,506,160,557</u>	<u>2,090,904,050</u>

The Chief Accountant certifies that the financial statements have been prepared in compliance with the requirements of the Sri Lanka Financial Reporting Standards as laid down by the Institute of Chartered Accountants of Sri Lanka, finance act no. 38 of 1971 & Sri Lanka Rupavahini Corporation act of no. 06 of 1982.

Mr.J.D.P.Asanga
Director General

.....
Date

Mrs.A.H.E.R.P.Edirisinghe
Chief Accountant

.....
Date

The board of directors is responsible for the preparation and presentation of these financial statements. These financial statements were authorized for issue by the chairman on behalf of the board of directors on 28th of February 2023.

Mr. W.B. Ganegala
Chairman

.....
Date

Director

.....
Date

The accounting policies and notes as set out in pages 7 to 32 form an integral part of these financial statements.

Sri Lanka Rupavahini Corporation
Income statement for the year ended 31st December 2022

		2022	2021
	Note	Rs.	Rs.
Sales	1	943,026,815	1,164,216,230
Cost of sales	3	<u>(1,250,441,808)</u>	<u>(1,237,650,677)</u>
Gross profit		(307,414,993)	(73,434,448)
Other operating income	2	376,786,877	337,717,010
**Government Subsidiary	2.1	-	164,000,000
Distribution cost	4	(68,856,479)	(125,986,035)
Administrative expenses	5	<u>(489,653,181)</u>	<u>(492,014,722)</u>
Operating profit /(Loss)		(489,137,776)	(189,718,195)
Finance cost	6	<u>(51,864,443)</u>	<u>(39,640,532)</u>
Profit/(Loss) before income tax		(541,002,219)	(229,358,726)
Income tax	7	<u>(4,451,887)</u>	<u>2,016,330</u>
Profit/(Loss) after income tax		(545,454,106)	(227,342,397)
Other Comprehensive Income			
Recognition of Actuarial Gain/ (Loss)		<u>7,173,001</u>	<u>-</u>
Total comprehensive income for the period		<u>(538,281,105)</u>	<u>(227,342,397)</u>

Figures in brackets indicate deductions.

The accounting policies and notes as set out in pages 7 to 32 form an integral part of these financial statements.

2021

Government subsidiary received	362,000,000
Transfer to equity according to treasury instruction	<u>(198,000,000)</u>
	<u>164,000,000</u>

Further detail please refer the government contribution account in Equity Statement. (Page no 4)

Sri Lanka Rupavahini Corporation

Statement of changes in equity for the year ended 31st December 2022

	Retained earnings Rs.	Government contribution Rs.	Total Rs.
Balance at 1 st January 2021	(347,178,946)	537,742,424	190,563,478
Prior Year Client Adjustment	(146,237)	-	(146,237)
Prior Year Adjustment for rental income	(5,000)	-	(5,000)
Prior year adjustment for income receivable(Educational Programmes)	(12,000,000)	-	12,000,000
Prior year adjustment for depreciation provision	(8,904,324)	-	(8,904,324)
**Government Subsidiary	-	198,000,000	198,000,000
Comprehensive income for the period	<u>(227,342,397)</u>	<u>-</u>	<u>(227,342,397)</u>
Balance at 31st December 2021	<u>(571,576,904)</u>	<u>735,742,424</u>	<u>164,165,521</u>
Balance at 1 st January 2022	(571,576,904)	735,742,424	164,165,521
Trasuary Grant	-	25,000,000	25,000,000
Adjustment	(284)	-	(284)
G.M.M.T.L Bandara prior Year adjustment	(3,500)	-	(3,500)
Prior year adjustment for investment income receivable	(887,581)	-	(887,581)
Prior year adjutment for revenue of Gurugedara educational programme	(980,645)	-	(980,645)
Prior year gratuity reimbursment by Labour Department	58,921	-	58,921
Prior year adjustment for cancelled cheque	(273,872)	-	(273,872)
Comprehensive income for the year	<u>(538,281,105)</u>	<u>-</u>	<u>(538,281,105)</u>
Balance at 31st December 2022	<u>(1,111,944,969)</u>	<u>760,742,424</u>	<u>(351,202,545)</u>

Figures in brackets indicate deductions.

The accounting policies and notes as set out in pages 7 to 32 form an integral part of these financial statements.

Sri Lanka Rupavahini Corporation

Statement of cash flows for the year ended 31st December 2022

	2022	2021
	Rs.	Rs.
Cash flows from operating activities		
Cash generated from operations	(195,627,411)	319,523,758
Interest paid	(22,784,178)	(22,571,459)
Defined benefits obligations paid	(31,073,872)	(50,838,297)
Purchase of intangible(Purchase of teledrama)	(3,018,000)	(33,712,000)
Net cash (used in) / generated from operating activities	<u>(252,503,460)</u>	<u>212,402,003</u>
Cash flows from investing activities		
Acquisition of property, plant & equipment	(5,843,339)	(210,444,328)
Proceeds from disposal of property, plant & equipment	3,000	3,000
Investment income received(Treasury Bills & Fixed Deposits)	19,476,955	30,506,734
Investment in subsidiary(Held to maturity financial asset-Fixed deposits)	188,620,662	(19,089,923)
Maturity of Treasury Bills	-	1,671,715
Investment in subsidiary(Treasury Bills & Fixed Deposits re- invest)	-	(844,952)
Net cash used in investing activities	<u>202,257,279</u>	<u>(198,197,752)</u>
Cash flows from financing activities		
Short-Term Bank Loan payment For ICC World Cup	-	(54,750,000)
Bank loan payments	(63,839,087)	(70,402,668)
Net cash generated from / (used in) financing activities	<u>(63,839,087)</u>	<u>(125,152,668)</u>
(Decrease) / increase in cash and cash equivalents	(114,085,268)	(110,948,417)
Movement in cash and cash equivalents		
At beginning of month (Decrease) / increase	(214,262,649)	(103,314,232)
At end of the period	<u>(328,347,917)</u>	<u>(214,262,649)</u>

	2022	2021
	Rs.	Rs.
<u>Cash Flow from Operating activities</u>		
Net Profit Before Tax	(541,002,219)	(229,358,726)
Adjustments For		
Treasuary Grant	25,000,000	-
prior Year Adjustments For Clients	(284)	-
Prior Year Client Adjustment	-	(146,237)
Prior Year Adjustment for rental income	-	(5,000)
Prior year adjustment for income receivable(Educational Programmes)	-	12,000,000
Prior year adjustment for depreciation provision	(3,500)	-
Prior year adjustment for investment income receivable	(887,581)	-
Prior year adjutment for revenue of Gurugedara educational programme	(980,645)	-
Prior year gratuity reimbursement by Labour Department	58,921	-
Prior year adjustment for cancelled cheque	(273,872)	-
Government Subsidiary	-	198,000,000
Investment Income	(21,187,740)	(28,178,704)
Profit on disposals-PPE	(2,933)	(1,998)
Amortization of Foreign Aid	(26,006,174)	(28,173,355)
Contra Income	(14,359,125)	(14,026,250)
Contra Expenses	15,785,797	12,718,250
Government grant for capital items	(123,493,499)	(87,017,853)
Depreciation	141,723,953	105,702,924
Impairment of Client Debtors	7,092,603	15,067,870
Impairment of Employee Debtors	(10,387)	10,387
Impairment of sundry Debtors	37,513	2,878,446
Losses on Disposal-PPE	-	2,463
Bank Interest	22,784,178	22,571,459
Bank Loan Interest	22,175,022	14,588,712
Amortize of intangible(Purchase of teledrama)	58,665,500	22,453,000
Amortise of intangible(In-house production teledrama)	4,828,883	4,828,883
Amortise of intangible(In-house production others)	3,274,661	3,274,661
Amortise Grant of foreign programmes(WHK) (Intangible asset)	14,720,000	14,720,000
Gratuity Provision	42,241,832	30,000,000
Operating Profit/(Loss)Before Working Capital Changes	(369,819,095)	71,908,933
(Increase)Decreases in WIP	-	-
(Increase)Decreases in Inventories	2,071,032	(4,331,636)
(Increase)Decrease in Accounts Receivable & Others (W2)	137,552,972	92,087,527
Increase/(Decrease) in Accounts Payable & Others (W3)	34,567,681	159,858,934
	<u>(195,627,411)</u>	<u>319,523,758</u>

Working 2

	2022	2021
	Rs.	Rs.
(Increase)Decrease in Accounts Receivable & Others (W2)		
Trade Receivables	57,869,122	144,548,226
Loans & Receivables(without treasury bills)	30,499,007	18,084,051
Other Receivables	44,582,631	(66,646,000)
Prepayment	4,602,212	(3,898,749)
	<u>137,552,972</u>	<u>92,087,527</u>

Working 3

	2022	2030
	Rs.	Rs.
Increase/(Decrease) in Accounts Payable & Others (W3)		
Trade Payables	(21,331,753)	(16,893,271)
Other Financial Liability	49,609,741	147,918,243
Other Payable	6,289,693	28,833,961
	<u>34,567,681</u>	<u>159,858,934</u>

Sri Lanka Rupavahini Corporation

Notes to the financial statements

1 1.1 General information

Sri Lanka Rupavahini Corporation (hereinafter referred to as the "Corporation") was incorporated under the Sri Lanka Rupavahini Corporation Act No.6 of 1982. The Corporation operates as the National Television Broadcaster in Sri Lanka with the prime objectives of providing education, entertainment & information to a multi ethnic & multi religious Sri Lankan society.

Total number of employees of the Corporation as at 31st December 2022 was 815 (Permanent, Contract & Casual grades).

The Financial Statements of the Corporation for the year ended 31st December 2022 were authorized for issue by the chairman on behalf of board of directors on 28th of February 2023.

1.2 Going Concern

A material uncertainty exists that continued losses of the corporation have generated from previous years up to this accounting year may adversely affected to corporation's net asset and therefore without financial support of the government & treasury individually or collectively may cast significant doubt on the corporation's ability to continue as a going concern.

2 Basis of preparation and adoption of Sri Lanka Financial Reporting Standards ('SLFRS')

The Corporation prepares its financial statements in accordance with the Sri Lanka Accounting Standards ('SLFRS') issued by the Institute of Chartered Accountants of Sri Lanka and the requirements of Sri Lanka Accounting and Auditing Standards Act No. 19 of 1995.

The institute of Chartered Accountants of Sri Lanka issued a new volume of Sri Lanka Accounting Standards ('SLFRS') and to require enterprises to apply these standards effective for years beginning on or after 1 January 2012.

3 Summary of significant accounting policies

The principal accounting policies applied in the preparation of these financial statements are set out below. These policies have been consistently applied to all the years presented, unless otherwise stated.

3.1 Basis of preparation

The financial statements of the corporation have been prepared in accordance with Sri Lanka Financial Reporting Standards ('SLFRS'). The financial statements have been prepared under the historical cost convention.

No adjustments have been made for inflationary factors affecting the financial statements. The financial statements are presented in Sri Lankan rupees.

The preparation of financial statements in conformity with SLFRS requires the use of certain critical accounting estimates. It also requires management to exercise its judgment in the process of applying the Corporation's accounting policies. The areas involving a higher degree of judgment or complexity, or areas where assumptions and estimates are significant to the financial statements are disclosed in note 7.

Changes in new standards, amendments and interpretations issued but not effective for the financial year beginning 1 January 2012 and not early adopted.

- (i) IFRS 13, 'Fair Value Measurement' aims to improve consistency and reduce complexity by providing a precise definition of fair value and a single source of fair value measurement and disclosure requirements for use across SLFRSs.
- (ii) IFRS 9, 'Financial instruments', addresses the classification, measurement and recognition of financial assets and financial liabilities. IFRS 9 replaces the parts of LKAS 39 that relate to the classification and measurement of financial instruments. IFRS 9 requires financial assets to be classified into two measurement categories: those measured as at fair value and those measured at amortized cost. The determination is made at initial recognition. The classification depends on the entity's business model for managing its financial instruments and the contractual cash flow characteristics of the instrument. For financial liabilities, the standard retains most of the LKAS 39 requirements. The main change is that, in cases where the fair value option is taken for financial liabilities, the part of a fair value change due to an entity's own credit risk is recorded in other comprehensive income rather than the income statement, unless this creates an accounting mismatch. The Corporation is yet to assess IFRS 9's full impact.

3.2 Currencies

(a) Functional and presentation currency

Items included in the financial statements of the Corporation are measured using the currency of the primary economic environment in which the entity operates ("the functional currency"). The financial statements are presented in Sri Lankan Rupees, which is the Corporation's functional and presentation currency.

(b) Transactions and balances

Foreign currency transactions are translated into the functional currency using the exchange rates prevailing at the dates of the transaction. Foreign exchange gains and losses resulting from the settlement of such transactions and from the translation at year-end exchange rates of monetary assets and liabilities denominated in foreign currencies are recognized in the income statement.

Foreign exchange gains and losses that relate to borrowings and cash and cash equivalents are presented in the statement of comprehensive income within 'finance income or cost'. All other foreign exchange gains and losses are presented in the statement of comprehensive income within 'other (losses) / gains'.

3.3 Property, plant and equipment

Land and buildings comprise transmission stations and head offices. All the property, plant and equipment is stated at historical cost less depreciation. Historical cost includes expenditure that is directly attributable to the acquisition of the items.

Subsequent costs are included in the asset's carrying amount or recognized as a separate asset, as appropriate, only when it is probable that future economic benefits associated with the item will flow to the corporation and the cost of the item can be measured reliably. The carrying amount of replaced parts are derecognized. All other repairs and maintenance are charged to the statement of comprehensive income during the financial period in which they are incurred.

Land is not depreciated. Depreciation on other assets is calculated using the straight-line method to allocate their cost to their residual values over their estimated useful lives, as follows:

Table 1- Depreciation Rates of PPE

The principal depreciation rates used for this purpose are:

	Rate
Buildings	2%
Computers	20%
Furniture and fittings	10%
Electronic equipment	20%
Motor vehicles	25%
Office equipment	20%
Library Stock	20%
TV Sets	20%
Other Assets	20%

The assets' residual values and useful lives are reviewed, and adjusted if appropriate, at the end of each reporting period.

An asset's carrying amount is written down immediately to its recoverable amount if the asset's carrying amount is greater than its estimated recoverable amount.

Gains and losses on disposals are determined by comparing the proceeds with the carrying amount and are recognized within 'Other (losses)/ income' in the income statement.

Some fixed assets are fully depreciated when its original recorded cost, less any salvage value, matches its total accumulated depreciation. That fixed assets are still in use in the corporation and are fully depreciated, there is no additional accounting entry at all.

3.4 Financial Instruments

Financial Assets

3.4.

1 Classification

The Corporation classifies its financial assets in the following categories: at Held to maturity, loans and receivables, and available for sale. The classification depends on the purpose for which the financial assets were acquired. Management determines the classification of its financial assets at initial recognition.

(a) Held to maturity

Held-to-maturity investments consists of fixed deposits which are non-derivative financial assets with fixed or determinable payments and fixed maturities that the corporation's management has the positive intention and ability to hold to maturity (See Note 10).

(b) Loans and receivables

Loans and receivables are non-derivative financial assets with fixed or determinable payments that are not quoted in an active market. They are included in current assets as maturities are lower than 12 months after the end of the reporting period. The Corporation's loans and receivables comprise 'trade and other receivables' and 'cash and cash equivalents' in the balance sheet (See Note 13).

(c) Available-for-sale financial assets

Available-for-sale financial assets are non-derivatives that are either designated in this category or not classified in any of the other categories. They are included in non-current assets unless the investment matures or management intends to dispose of it within 12 months of the end of the reporting period. These consist of investment in unquoted shares in Lanka Puwath (Private) Limited.

(B) Financial Liabilities

Liabilities within the scope of IAS 39 are classified as financial liabilities at fair value through profit or loss or other liabilities, as appropriate. A financial liability is derecognized when the obligation under the liability is discharged or cancelled or expires.

3.5 Inventories

Inventories of the corporation consist of consumable stock (Stock held for the use of the Corporation & not for sale). Therefore inventories are valued at their cost. Stock valuation is done on a first-in-first-out (FIFO) basis.

3.6 Trade Receivables

3.6-1 Provisions-Trade receivables/Client Debtor

Trade receivables are carried at anticipated realizable value. A provision for impairment of trade receivables is established when there is objective evidence that the corporation will not be able to collect all amounts due according to the original terms of the receivables. Significant financial difficulties of the debtor, probability that the debtor will enter bankruptcy or financial reorganization and default payments are considered indicators that the trade receivable is impaired. The carrying amount of the asset is reduced through the use of an allowance account, and the amount of the loss is recognized in the statement of comprehensive income within distribution cost. When a trade receivable is uncollectible, it is written off against the allowance account for trade receivable. Subsequent recoveries of amounts previously written-off are credited against distribution cost in the income statement.

Trade receivables are recognized initially at fair value and subsequently measured at amortized cost using the effective interest method, less provision for impairment.

Table 2-The Client Debtors Provision as at 31/12/2022

In Rs.	
Provision as at 01/01/2022	128,164,043
Charge for the year 2022	7,092,603
Provision as at 31/12/2022	135,256,646

3.6-2 Provisions-Sundry Debtor

Tables 3-The Sundry Debtors Provision as at 31/12/2022

In Rs.	
Provision as at 01/01/2022	37,604,320
Charge for the year 2022	37,513
Provision as at 31/12/2022	37,641,833

3.6-3 Provisions-Other Receivables

3.6-3 1) Employee Loans

Employee loans constitute amounts granted to eligible employees under the following categories:

- I Distress loan
- II Special loan
- III Transport loan
- IV Housing loan
- V Other loan

The provision for bad debts for Employee Loans has been made only for the outstanding amounts with respect to employees who are no longer in service (either retired or resigned) with Sri Lanka Rupavahini Corporation.

Table 4-The Employee Loan provision as at 31/12/2022

In Rs.	
Provision as at 01/01/2022	1,3846
Charge for the year 2022	(10,387)
Provision as at 31/12/2022	135,459

3.6.3 2) Employee Advances

Employee advances constitute amounts given to eligible employees under the following categories:

- Advance for Programme Production
- Advance for Employees (Miscellaneous)
- Advance for Foreign Travel
- Advance for Room Charges

The provision for bad debts for employee advances has been made to reflect the amounts outstanding with respect to employees who are no longer in service (either retired or resigned) with Sri Lanka Rupavahini Corporation.

3.7 Statement of changes in equity

Trasuary Grant	25,000,000
Adjustment	(284)
G.M.M.T.L Bandara prior Year adjustment	(3,500)
Prior year adjustment for investment income receivable	887,581
Prior year adjtment for revenue of Gurugedara educational programme	980,645
Prior year gratuity reimbursment by Labour Department	58,921
Prior year adjustment for cancelled cheque	273,872

3.8 Cash and cash equivalents

In the statement of cash flows, cash and cash equivalents includes cash in hand & bank current account balance. In the statement of financial position, bank overdrafts are shown within borrowings in current liabilities. Bank balances according to the bank statements for 31st December 2022 Bank Of Ceylon Corporate branch Rs.(198,891,844.96) & Torrington branch is Rs.(7,734,736.81) Peoples Bank Rs.50,000.

3.9 Trade Payables/Liabilities

Accounts payable are classified as current liabilities if payment is due within one year or less (or in the normal operating cycle of the business if longer). If not, they are presented as non-current liabilities. Trade payables are recognized initially at fair value.

3.10 Current and deferred income tax

The tax expense for the period comprises current and deferred tax. Tax is recognized in the income statement, except to the extent that it relates to items recognized in other comprehensive income or directly in equity. In this case, the tax is also recognized in other comprehensive income or directly in equity, respectively.

The current income tax charge is calculated on the basis of the provision of Inland Revenue Act No.10 of 2006 & subsequent amendments. Management periodically evaluates positions taken in tax returns with respect to situations in which applicable tax regulation is subject to interpretation. It establishes provisions here appropriate on the basis of amounts expected to be paid to the tax authorities.

Deferred income tax is recognized, using the liability method, on temporary differences arising between the tax bases of assets and liabilities and their carrying amounts in the financial statements. Deferred income tax is determined using tax rates (and laws) that have been enacted or substantially enacted by the statement of financial position date and are expected to apply when the related deferred income tax asset is realized or the deferred income tax liability is settled.

Deferred income tax assets are recognized only to the extent that it is probable that future taxable profit will be available against which the temporary differences can be utilized.

Deferred income tax assets and liabilities are offset when there is a legally enforceable right to offset current tax assets against current tax liabilities and when the deferred income taxes assets and liabilities relate to income taxes levied by the same tax authority on either the same taxable entity or different taxable entities where there is an intention to settle the balances on a net basis.

Table 5- Deferred Tax as at 31 December 2021

Description	Book Written down value	Tax written down value	Timing difference	Tax rate	Deferred tax
Property ,plant & equipments	358,102,932	180,824,420	177,278,512	28%	49,637,983
Gratuity provision & other provisions	371,297,888	-	371,297,888	28%	(103,963,409)
					(54,325,425) Asset

Note

Total assets net book value	562,106,475
Less:	
Land	(7,660,503)
Motor vehicle (NBV)-2010	(1)
Motor vehicle (NBV)-2011	(2)
JICA project(Grant)	(16)
Motor vehicle(Grant)	(1)
Equipment on Treasury Funds	(196,343,020)
Property ,plant & equipments	358,102,932

Note

Gratuity provision	(205,383,678)
Provision for bad debts-Client	(128,164,043)
Provision for bad debts-Employee	(145,846)
Provision for bad debts-Sundry	(37,604,320)
Gratuity provision & other provision	(371,297,888)

Table 6- Deferred Tax as at 31 December 2022

Description	Book Written down value	Tax written down value	Timing difference	Tax rate	Deferred tax
Property ,plant & equipments	262,225,388	87,105,713	175,119,675	24%	42,028,722
Gratuity provision & other provisions	382,412,576	-	382,412,576	24%	(91,779,018)
					(49,750,296) Asset

Note

Total assets net book value	426,225,794
Less:	
Land	(7,660,503)
Motor vehicle (NBV)-2010	(1)
Motor vehicle (NBV)-2011	(2)
JICA project(Grant)	(16)
Motor vehicle(Grant)	(1)
Equipment on Treasury Funds	(156,339,882)
Property ,plant & equipments	262,225,388

Note

Gratuity provision	(209,378,637)
Provision for bad debts-Client	(135,256,646)
Provision for bad debts-Employee	(135,459)
Provision for bad debts-Sundry	(37,641,833)
Gratuity provision & other provision	(382,412,576)

Difference**(4,575,129)****3.11 Contingent Liabilities**

Provisions are recognized when the corporation has a present legal or constructive obligation as a result of past events, it is probable that an outflow of resources embodying economic benefits will be required to settle the obligation, and a reliable estimate of the amount of the obligation can be made.

A total of 8 cases have been filed against the Corporation. The estimated compensation for the plaintiffs in the event of a court ruling against the corporation for all the 8 cases is Rs.933,000,000.(Schedule Annex XXXVIII)

3.12 Retirement Benefit Liabilities

Defined benefit plans define an amount of pension benefit that an employee will receive on retirement, usually dependent on one or more factors such as age, years of service and compensation.

The liability recognized in the balance sheet in respect of defined benefit pension plans is the present value of the defined benefit obligation at the end of the reporting period, together with adjustments for unrecognized past-service costs. The defined benefit obligation is calculated annually by independent actuaries using the projected unit credit method. The present value of the defined benefit obligation is determined by discounting the estimated future cash outflows using interest rates of government bonds as no active market for high-quality corporate bonds in Sri Lanka.

The Gratuity liability is based on the actuarial valuation carried out by Mr. Piya S Goonetilleke (Fellow of the society of actuaries) Actuary, on 31 December 2022.

This valuation is base on the Sri Lanka Accounting Standard No.19 (LKAS 19).

The Key Assumptions used by the actuary include the following:

i)Discount Rate (the rate of interest used to discount the future cash flows in order to determine the present value) 18%

ii) Rate of future Salary Increase 4%

iii Retirement Age 60 years

The corporation will continue as a going concern & Gratuity Plan is not pre-funded.

Table 7-The Amount recognized in the Balance sheet

In Rs.	
Balance as at 01/01/2022	205,383,678
Charge for the year 2022	42,241,832
Payments made during the year 2022	(31,073,872)
Total Amount recognized in OCI	(7,173,001)
Balance as at 31/12/2022	209,378,637

Table 8-Movement in the present value of defined benefit obligations

In Rs.'000s	
Liability for defined benefit obligation at 1/1/2022	205,383,678
Recognition of Actuarial Experience(Loss/Gain)	(11,979,168)
Loss/(Gain) due to change in assumptions at 31/12/2022	(67,262,987)
Transitional Liability/(Asset) recognized during the year	72,069,154
Benefit paid by the Plan	(31,073,872)
Current Service Costs	11,722,021
Interest Cost	30,519,811
Liability for defined benefit obligation at 31/12/2022	209,378,637

Table 9-Amount Recognised in the Income Statement

In Rs.'000s		
Current Service Costs	11,722,021	
Interest on Obligation	30,519,811	42,241,832
Amount recognised in OCI		
Recognition of Actuarial Experience(Loss/Gain)	(11,979,168)	
Loss/(Gain) due to change in assumptions at 31/12/2022	(67,262,987)	
Transitional Liability/(Asset) recognized during the year	72,069,154	(7,173,001)
Balance as at 31/12/2022		35,068,831

3.13 Grants

Grants relating to property, plant and equipment are included in the current liabilities as deferred grants and are credited to the statement of comprehensive income on a straight-line basis over the expected lives of the related assets. Since in the year 2022 grant will amortise at the time the related purchase assets transfer to the relevant accounts.

3.13.1 Local Grants

The grants have been amortized at the rate of 10% for Equipment & 25% for Vehicle per annum. The Corporation has received grant from government amounting Rs.11,500,000(Car value Rs.7,400,000 & Van Rs.4,100,000)in 2016. In the year 2017 a local grant received for reconciliation channel Rs.171,000,000 & production of programmes for reconciliation channel Rs.9,000,000. For the year 2018 received 100 millions, in the year 2019 received 150 millions and the year 2020 it was 235 millions for purchase capital items under national budget.

3.13.2 Foreign Grants

The Corporation has received foreign grants amounting to Rs. 654,665,339 in the form of equipment. This amount has been amortized over the useful life of the equipment and the relevant amount for the year 2021 is Rs.2,596,040.18. This is shown separately under the item "amortization of foreign aid" in the notes to the income statement.

A foreign grant for equipment to the value Rs.66,773,684.69 was received on 27/12/2012 from the government of Japan through JICA Sri Lanka. These equipment give the corporation the editing to create 2D & 3D animations. The amount would be amortized over its useful life (5 years) beginning from year 2013. Foreign grant Rs.73.6 million (Japanese Yen 52.6 million) Grant for the Improvement of Japanese TV programmes of Sri Lanka Rupavahini Corporation under Japanese cultural grant aid programme 2015/2016. Accordingly treasury has been agreed to release Rs.42,720,573.44 for the implementation of above project on grant basis. Year 2017 Rs.20 million had received to the SLRC and that amount shown under other Income(Foreign grant for programme production) in income statement. Remaining amount received in the year 2018 and 2019.

In the year 2017 Korean grant aid project RAPA received for media assets management with digital archiving system valued Rs.36,198,604.65. In the year 2020 Rs.7,252,063 valued follow up support for equipment provided Under RAPA ODA Project.

3.14 Revenue

Revenue of the Corporation is accounted for on an accrual basis. Interest Income on investment is also recognized in the same basis.

Revenue is measured at the fair value of the consideration received or receivable. The corporation recognizes revenue when the amount of revenue can be reliably measured; when it is probable that future economic benefits will flow to the corporation.

The primary source of revenue is derived from Sale of airtime. Other sources of income recognized in the income statement are given as a note to the income statement.

3.15 Accounting for Expenditure

Expenditure of the corporation is accounted for on accrual basis, charging all expenses incurred in the day to day operations of the business and in maintaining the property, plant & equipment in a state of efficiency.

Over draft interest cost is charged to the Income Statement under financial charges as and when it is incurred.

3.16 Cash Flow Statement

The cash flow statement has been prepared using the indirect method. Cash and cash equivalents consist of cash in hand and bank current account balance.

3.17 Events after the Balance Sheet Date

All material post balance sheet events have been considered and disclosed or adjusted, where applicable.

3.18 Rupavahini Social Welfare Fund

The source of these funds was from the general public, in response to various campaigns carried out by the corporation at time of disaster situation effected to Sri Lanka.

The Account balance is given in the table below.

Table 10-Social Welfare Fund Balance as at 31/12/2022

In Rs.	
Balance as at 01/01/2022	497,517
Call Deposit Interest	10,000
Fund Balance at the end of the year 2022	507,517

The Social Welfare Fund is an integrated part of statement of financial position.

4 Intangible Asset (Copyright fees paid)

Copyright fees paid to acquire telecast rights of programmes (either local or foreign) & cost of in-house produced programmes (teledramas, motion pictures, films & etc) that meet the triple criteria of identifiability, control & existence of future economic benefits as defined in LKAS 38 (Intangible Assets) have been amortized based on the following policy of the corporation.

Tables 11-The policy for amortization of acquired (or procured) programmes and in-house produced programmes.

Category	Amortization Policy
Acquired (or Procured) local teledramas and films	Number of runs. - If the number of runs are not exhausted as defined in the contract within the contract period then to recognise the balance amount capitalised as an expenditure at the end of the contract.
Acquired (or Procured) local programmes (other than local teledramas and films)	Number of runs. - If the number of runs are not exhausted as defined in the contract within the contract period then to recognise the remaining capitalised amount as an expenditure at the end of the contract.
Acquired (or Procured) foreign films / soap operas	Number of runs. - If the number of runs are not exhausted as defined in the contract within the contract period then to recognise the balance amount capitalised as an expenditure at the end of the contract.
Acquired (or Procured) foreign programmes (other than foreign films / soap operas)	Number of runs. - If the number of runs are not exhausted as defined in the contract within the contract period then to recognise the remaining capitalised amount as an expenditure at the end of the contract.
In-house productions - teledramas	- 50% in the 1 st run and to amortise the balance 50% for 10 years in equal amounts.
In-house productions – programmes other than teledramas	- amortise 50% in the 1 st run and to amortise the balance 50% for 10 years in equal amounts.
Acquired (or Procured) foreign films and soap operas that grant rights indefinitely	- 50% in the 1 st run and to amortise the balance 50% for 10 years in equal amounts.
Acquired (or Procured) programmes other than films or soap operas that grant rights indefinitely	- amortise 50% in the 1 st run and to amortise the balance 50% for 10 years in equal amounts.

In the case a programme does not meet one or more of the triple criteria (identifiability, control & existence of future economic benefits) then the total cost associated with the programme has been recognised as an expense in the first run.

Tables 12 -Copyright Fee

In Rs.	Purchase of Teledrama	Procurement of Foreign Programme	In-house Produced Teledrama	Local Programme not- telecast	WIP Local Programme	In-house Production Others	Grant of Foreign Programme (NHH)
Balance as at 01/01/2022	92,383,500	-	9,505,976	-	-	6,458,047	14,720,000
Addition	16,284,500	-	-	-	-	-	-
Transfer	-	-	-	-	-	-	-
Amortized for the year 2022	(58,605,500)	-	(4,828,883)	-	-	(3,274,661)	(14,720,000)
Balance as at 31/12/2022	50,062,500	-	4,677,093	-	-	3,183,385	-

5 Security For Overdraft Facility

Depending on the size of the overdraft facility & nil margin of letter of credit, the bank may require from the Corporation to provide some security. - Therefore Rs. in 328 millions fixed deposits provided by the corporation as the security to the bank for securing the overdraft facilities & nil margin facility of letter of credit. (According to the SLFRS 1)

6 Investment Income**Tables 13** -Amounts of Investment Income in the year 2022

Type of Investment	Amount
Fixed Deposits (Bank of Ceylon)	16,328,501
SMIB Fixed Deposit (State Mortgage & Investment Bank)	1,497,837
State Surplus Trust Fund	-
Special Housing Loan Scheme (State Mortgage & Investment Bank)	149,424
Fixed Deposits (Short Term) Bank Of Ceylon	2,799,922
Savings Account (Bank of Ceylon)	412,056
Total Investment Income	21,187,740

7 Critical accounting estimates and judgments

Estimates and judgments are continually evaluated and are based on historical experience and other factors, including expectations of future events that are believed to be reasonable under the circumstances.

- Critical accounting estimates and assumptions

The Corporation makes estimates and assumptions concerning the future. The resulting accounting estimates will, by definition, seldom equal the related actual results. The estimates and assumptions that have a significant risk of causing a material adjustment to the carrying amounts of assets and liabilities within the next financial year are addressed below.

(a) Income taxes

The Corporation is subject to income taxes in numerous jurisdictions. Significant judgment is required in determining the worldwide provision for income taxes. There are many transactions and calculations for which the ultimate tax determination is uncertain. The Corporation recognizes liabilities for anticipated tax audit issues based on estimates of whether additional taxes will be due. Where the final tax outcome of these matters is different from the amounts that were initially recorded, such differences will impact the current and deferred income tax assets and liabilities in the period in which such determination is made.

(b) Pension Benefits

The present value of the pension obligations depends on a number of factors that are determined on an actuarial basis using a number of assumptions. The assumptions used in determining the net cost (income) for pensions include the discount rate. Any changes in these assumptions will impact the carrying amount of pension obligations.

The Corporation determines the appropriate discount rate at the end of each year. This is the interest rate that should be used to determine the present value of estimated future cash outflows expected to be required to settle the pension obligations. In determining the appropriate discount rate, the Corporation considers the interest rates of government bonds as no active market for the corporate bonds in Sri Lanka.

Other key assumptions for pension obligations are based in part on current market conditions.

(c) Fair value of derivatives and other financial instruments

The fair value of financial instruments that are not traded in an active market is determined by using valuation techniques. The Corporation uses its judgment to select a variety of methods and make assumptions that are mainly based on market conditions existing at the end of each reporting period. The Corporation has used discounted cash flow analysis for various available-for-sale financial assets that are not traded in active markets.

8 Financial Risks Management

8.1 Financial risks factors

The Corporation's activities expose it to a variety of financial risks: market risk, credit risk and liquidity risk. Risk management is carried out by management under policies approved by the board of directors. Management identifies and evaluates the financial risks on a regular basis.

8.2 Market Risks

i) Foreign exchange risk

Foreign exchange risk arises when future recognized assets or liabilities are denominated in a currency that is not the entity's functional currency.

The Corporation is not exposed to foreign exchange risk as the Corporation does not have foreign currency denominated receivables or payables.

ii) Interest rate risk

The risk of an adverse financial impact due to changes in the absolute level of interest rates is known as interest rate risk.

The Corporation has no interest bearing borrowings as at the balance sheet date. The lease liability and the investments in treasury bills being the only instruments that carry interest are not significant. Therefore the interest rate risk is within the tolerable level.

iii) Price risk

The risk of an adverse financial impact due to changes in the commodity and equity prices is known as price risk.

Even though the Corporation has investments in unquoted shares which are classified as available-for-sale, the Corporation is not exposed to price risk as these shares are not traded in an active market. The Corporation is not exposed to commodity price risk.

Draft Unaudited Financial Statements

8.3 Credit Risk

Credit risk arises from cash and cash equivalents, deposits with banks and financial institutions as well as credit exposures to customers, including outstanding receivables and committed transactions. Respective officers are responsible for managing and analyzing the credit risk for each of their new clients before standard payment and delivery terms and conditions are offered.

Table 14- Credit Period Analysis for the year 2022

	2022	2021
	Rs.'000	Rs.'000
Within the credit period		
0 - 1 month	88,321	93,408
Past due		
1 - 3 months	66,739	73,628
3 -6 months	14,776	37,800
More than 6 months	163,922	172,432
Total trade receivables	<u>333,758</u>	<u>377,268</u>
Impairment	<u>(135,257)</u>	<u>(128,164)</u>
Net trade receivables	<u>198,501</u>	<u>249,104</u>

Draft Unaudited Financial Statements

9 Related party disclosures

The Corporation Carries out transactions in the ordinary course of its business with parties who are defined as related parties in Sri Lanka Accounting Standard 24 "Related Party disclosures", the details of which are reported below.

Name	Designation	Nature of the related	Address
1 Mr. W.B. Ganegala	Chairman - SLRC	No related party transaction	No:- 59/1, D.L. Pathirage Mawatha, Gangodawila, Nugegoda.
2 Mr. Deepal Chandrarathne	Board Member Chairman(Sri Lanka Film Corporation)	No related party transaction	Sri Lanka Film Corporation, Colombo 7
3 Mr. Hudson Samarasinghe	Board Member Chairman(Sri Lanka Broadcasting Corporation)	No related party transaction	Sri Lanka Broadcasting Corporation Colombo 7.
4 Prof. D.M. Ajith Dissanayake	Board Member Professor(University of Kelaniya)	No related party transaction	No. 150/2, Wataddara, Weyangoda.
5 Prof. Chaminda Rathnayake	Board Member Professor(NSBM University)	No related party transaction	No. 136/4, Uduwana, Homagama
6 Mr.S.R.W.M.R.P Sathkumara	Board Member	No related party transaction	Illuppugamuwa, Welipennaghamulla.
7 Mr. Rakhitha Abeygunawardane	Board Member Attorney at Law	No related party transaction	No.352/1/B, Samadana Mawatha, Makola North, Makola.
8 Ms. P.K.S. Shbhodini	Board Member Additional Secretary / Corporate	No related party transaction	Ministry of Education, Battaramulla.
9 Ms. R.J. Abdeen	Board Member Director (Ministry of Finance)	No related party transaction	Ministry of Finance Colombo 01.
10 Mr.J.D.P.Asanga	Director General	No related party transaction	No:3/4, Church Steet, Standly Thilakarathne Mawatha, Nugegoda.

Name	Designation	Nature of the related	Address
11 Mr. D.M.K. Dasanayake	Acting Deputy Director General (Engineering)	No related party transaction	224/1C, Malwatte Road, Arangala, Malabe.
12 Mr. P.B.G Sumedha Athulasiri	Deputy Director General (Programme /Marketing)	No related party transaction	234/J, Kadurugahawatta lane, Kottikawatta.
13 Ms.Prasadee Ubayasiri	Deputy Director General (Administration)	No related party transaction	579A, School Lane, Pelawatta, Thalangama South.
14 Mrs. A.H.E.R.P. Edirisinghe	Chief Accountant	No related party transaction	No.36, Walpola, Mulleriyawa new town.
15 Mr.Palitha K.Wijesinghe	Director (Production Service)	No related party transaction	No.125/3, Mahawatte Road, Wewelduwa, Kelaniya.
16 Mr.Thilak Mahagama	Director (News & Current Affairs)	No related party transaction	84-18/A, School Lane, Temple's Road, Thalpathpitiya, Nugegoda.
17 Mr.Chandrasiri Thambavita	Director (Education Programme)	No related party transaction	L.L.53 Malabe, Ittapana.

Draft Unaudited Financial Statements

Sri Lanka Rupavahini Corporation

Notes to the financial statements

Note	2022 Rs.	2021 Rs.
1 Revenue		
Sale of TV time - channel 1	703,689,039	785,422,248
Sale of TV time - channel Eye	120,671,834	108,247,142
Sale of TV time - Nethra	74,431,817	56,150,590
Sale of TV time - contra deal	14,359,125	14,026,250
	913,151,815	963,846,230
Sale of TV time-Education Programme	29,875,000	200,370,000
	943,026,815	1,164,216,230
2 Other operating income		
Production income	103,486,250	98,322,000
Youtube Viewership Contribution	1,789,175	6,908,335
Investment income (Please refer table 11)	21,187,740	28,178,704
Transfer fees	138,877	839,944
Profit on disposals-property plant & equipment	2,933	1,998
Rent from canteen	60,000	60,000
Departmental fines	370,393	364,172
Interest on loans to employees	4,490,528	4,716,220
Miscellaneous income	7,724,482	15,658,687
Amortization of foreign aid	26,006,174	28,173,355
Royalty Reimbursement By Client	-	3
Non-refundable tender deposits	108,877	88,685
Registration fees	202,771	314,471
Sale of programme material	1,029,843	158,128
Utilization of SLRC facilities (local)	16,967,320	17,788,745
Income Of Acting Academy	6,361,000	-
Reimbursement of Programme Expenses	445,000	3,281,481
Income From Diploma Course	5,108,000	11,547,222
Sale of Nanamihira Question Papers	31,602,140	20,892,465
Commercial promotional income	157,593	223,148
Budhist Programe	5,236,147	-
Musical Chart Show	453,929	-
Viewership contribution-Google Asia	20,363,673	13,178,937
Information providing charges	535	2,455
Government grant for capital items	123,493,499	87,017,853
	376,786,877	337,717,010
2.1 Government Subsidiary		
Government Subsidiary	-	164,000,000
	-	164,000,000

Draft Unaudited Financial Statements

Note	2022 Rs.	2021 Rs.
3.0 Cost of sales		
Programme expenses		
3.1 Educational programme expenses		
Artiste fees	2,679,775	2,659,065
Refreshments	624,622	258,650
Make-up materials	5,360	108,357
Incidental expenses	135,743	159,870
Stationery	130	-
Stage design	164,750	348,753
Video cassettes & tapes	556,308	753,619
Water Expenses	9,858	53,948
Hire of transport facilities	7,890	27,083
Hire of equipment facilities	185,900	226,143
Hire of facilities (Theatre/Audio)	90,000	-
Hire of sound equipment	226,000	-
Electricity	2,500	2,000
Fuel for motor vehicle	71,034	-
Lodging	335,500	384,809
Still photographs	5,000	5,000
Traveling & subsistence	230,850	312,393
Premises	-	600
Special event	2,326,320	7,000
	7,657,540	5,307,289
Channel eye/Nethra		
Artiste fees	2,151,898	642,740
Refreshment	18,350	10,190
Electricity reimbursement- Channel eye (airway Towers)	2,535,923	3,188,456
Tower rental	2,400,000	5,940,000
Incidental expenses	78,762	63,223
Traveling & subsistence	6,513	3,000
Water Expenses	3,200	12,522
Video cassettes & tapes	154,403	97,024
Stage design/sets	31,200	104,570
	7,413,968	10,061,725
3.2 General programme expenses		
Artistes fees	16,628,147	18,473,034
Previewing & monitoring charges	71,100	156,600
Refreshment allowance	2,967,340	2,218,332
Purchase of copy/ production TV right	138,993,720	128,793,216
Stage & design/ sets/ props	1,593,200	1,295,908
Make-up materials	98,338	105,753
Video cassettes & tapes	1,041,896	1,715,961
Graphic & animation materials	-	119,111
Still photographs	20,006	34,006
Hire of equipment facilities	6,590,315	3,867,680
Incidental expenses	953,974	943,775
Water Expenses	179,465	274,399
Procurement programme materials - foreign	14,720,000	14,720,000
Traveling & subsistence	1,143,780	1,555,213
Special event	264,055	760,629

Note	2022 Rs.	2021 Rs.
Lodging	2,522,750	2,800,500
Electricity	111,273	142,773
Hire of facilities (Theatre/Audio)	2,799,528	741,148
Hire of sound equipment	1,864,000	2,845,500
Hire of transport	740,382	644,451
Fuel for generator	16,663	11,098
Fuel for motor vehicle	277,094	(34,620)
Premises	268,570	520,070
	193,865,595	182,704,536
3.3 News programme expenses		
Payments to news readers/ editors	6,600,555	6,664,295
News gathering - Local	17,417,825	19,820,925
News gathering - Foreign	-	7,655,366
Incidental expenses	143,836	227,571
Satellite & related charges. - Foreign	11,921	928,203
ABU's fixed & variable charges	8,035,200	4,384,800
Transport news vehicle	13,441,267	9,963,453
Web streaming service	2,700,000	2,700,000
Video cassettes & tapes	139,566	147,023
Refreshment allowances	400,441	471,643
Design/news sets	3,130,045	722,644
Artistes fees	3,246,927	3,718,120
Hire of equipment facilities	1,118,568	1,048,568
Water	18,550	77,091
Hire of sound equipment	132,250	132,250
Traveling & subsistence	192,050	433,975
Graphic & Animation Material	-	2,250
Premises	144,221	144,221
Lodging	179,500	610,500
Sets/props (current affairs)	495,466	428,666
Hire of transport facilities(current affairs)	-	19,633
Hire of facilities (Theatre/Audio)(current affairs)	401,439	168,723
Still photographs(current affairs)	20,000	20,000
Fuel for generator	707	-
Live streaming	2,700,000	2,700,000
Special events	201,902	201,902
	60,872,234	63,391,822
3.4 Commercial production expenses		
Artistes fees	657,790	431,650
Refreshment allowance	77,585	65,500
Stage & design/sets/props	190,341	1,322,069
Hire of transport facilities	-	8,285
Hire of equipment facilities	195,500	58,000
Water Expenses	26,013	3,480
Incidental expenses	113,401	77,869
Traveling & subsistence	134,730	151,295
Fuel for generator	177	-
Lodging & premises	527,000	511,000
Video cassettes & tapes	127,862	24,918
Special events	-	10,000
Social Media Development Charges	8,878	48,223
	2,059,278	2,712,289

Draft Unaudited Financial Statements

Note	2022 Rs.	2021 Rs.
3.5 Other production expenses		
Salaries & other allowances (For production staff)		
Salaries/ allowances - Permanent staff	426,137,782	405,072,680
Salaries/ allowances - Contract staff	7,470,249	6,148,101
Salaries/ allowances - Relief staff	6,678,045	6,064,665
Overtime	118,691,160	146,941,778
Corporation share of EPF	61,365,301	63,133,770
Corporation share of ETF	12,273,060	12,610,078
Holiday pay	33,216,395	44,055,127
Week-end payment for executive	1,122,188	1,660,913
Hardship/ altitude/ heavy duty	6,011,559	5,970,483
Duty officers/ engineers fees	1,014,525	1,357,200
Meal allowance -Non executive	6,779,540	7,038,000
Incentive allowance	19,472,681	22,725,120
Transport allowance	9,186,579	10,519,740
Encashment medical leave	1,678,559	28,322,191
Bonus	-	79,150
Electricity - Head office (75%)	69,751,222	69,035,851
Fuel for generator	14,382,424	1,262,420
Running expenses (75%)	9,658,055	6,808,976
Repairs & maintenance - Equipment	6,202,068	9,950,614
Tax on foreign programmes	110,000	-
Commercial contra expenses	15,785,797	12,718,250
Frequency chargers	5,413,699	4,703,089
Acting Academy Expenses	675,450	-
Transmission Tower Rental	13,233,037	11,918,510
Colombo -Palali link for video transmission	4,832,774	4,755,942
	851,142,150	882,852,648
3.6 Depreciation		
Depreciation	127,431,043	90,620,368
Total Cost of Sales	1,250,441,808	1,237,650,677
4 Distribution expenses		
Agency commission	60,052,529	101,306,211
Promotional expenses	1,185,160	6,665,580
Ru-entertainment recorded cassette expenses	499,061	57,541
Bad debts-Employee	(10,387)	10,387
Bad debts-Sundry	37,513	2,878,446
Bad debts-Clients	7,092,603	15,067,870
	68,856,479	125,986,035
5 Administrative expenses		
Members remuneration	1,606,167	1,846,000
Salaries/ allowances - permanent staff	142,045,927	135,024,227
Salaries/ allowances - contract staff	2,490,083	2,049,367
Salaries/ allowances - relief staff	2,226,015	2,021,555
Overtime	39,563,720	48,980,593
Corporation share of EPF	20,455,100	21,044,590
Corporation share of ETF	4,091,020	4,203,359
Holiday pay	11,072,132	14,685,042
Week-end payment for executive	374,063	553,638
Hardship/ altitude/ heavy duty	2,003,853	1,990,161
Duty officers/ engineers fees	338,175	452,400
Membership fees for professional executives	-	6,542
Contribution for pension & W & O.P	253,196	155,618
Meal allowance -Non executive	2,259,847	2,346,000
Incentive allowance	6,490,894	7,575,040
Transport allowance	3,062,193	3,506,580
Encashment medical leave	559,520	9,440,730
Incentive gratuity & compensation	1,447,031	1,950,000

Draft Unaudited Financial Statements

Note	2022 Rs.	2021 Rs.
Bonus	-	26,383
Recreation	-	18,000
Uniforms to staff	3,000	10,250
Premium - medical insurance scheme	23,263,261	23,533,871
Premium for accident & life insurance	1,096,941	1,141,334
Traveling & subsistence - Local	639,130	566,173
Traveling & subsistence - Mileage allowance	2,239,088	8,082,211
Traveling & subsistence - foreign	3,000	-
Incidental expenses - Foreign travel	3,451	45,247
Corporation refreshment/ entertainment	642,811	932,560
Rent, rates & taxes	16,583,220	16,760,170
Electricity & power	23,250,407	23,011,950
Telephone including rental	20,062,455	17,287,820
Security service	12,635,460	11,975,294
Postage	360,567	331,955
Printing & stationary	5,530,874	6,133,768
Newspapers & periodicals	1,228,245	1,858,650
Office requisites	1,526,603	8,002,639
Losses on disposal -property plant & equipment	-	2,463
Sundry expenses	3,056,901	3,917,317
Advertisement- tender & recruitment	1,356,950	1,031,625
Compensation for court cases	-	30,000
Running expenses of motor vehicles	3,219,352	2,269,659
Hire of motor vehicles	8,424,113	10,754,364
Insurance - building & other assets	1,702,359	2,341,767
License & insurance motor vehicle	1,379,142	778,026
Repairs & maintenance - building	14,949,147	13,352,632
Repairs & maintenance - Garden	678,579	1,416,118
Repairs & maintenance - Other assets	1,231,840	1,035,839
Water	3,857,587	2,263,230
Grant For SLRC Canteen	-	189,696
Lodging	217,000	338,614
Web hosting/Internet lease line	23,938	969,930
Anniversary celebration	759,646	3,693,147
Public addressing system charges/ rental	63,384	86,230
Repairs of motor vehicles	6,778,282	6,344,761
Training expenditure - internal	101,425	230,353
Incentive payments for production	-	10,000
Donation	100,000	100,000
Licence Fee & Communication Equipment	-	600,000
Print of Nana Mihira question paper	19,236,780	8,471,090
Royalty for the broadcast Songs	154,200	86,000
Diploma course expenses	596,283	1,107,338
International Relationship Unit Expenses	-	590
Subscription fees(contribution to AIDB)	14,617,520	7,961,660
Depreciation	14,292,910	15,082,556
	447,411,349	462,014,722
Interest Charges for benefit obligation	42,241,832	30,000,000
	489,653,181	492,014,722

Draft Unaudited Financial Statements

Note	2022 Rs.	2021 Rs.
6 Financial & other charges		
Bank charges	587,954	502,433
Bank interest	22,784,178	22,571,459
Bank loan interest	22,175,022	14,588,712
Audit fees	1,248,000	1,248,000
Legal fees	4,816,189	691,003
Stamp duty	253,100	18,925
Consultancy & Other Prof. Chg	-	20,000
	51,864,443	39,640,532
7 Taxation		
Profits & income exempt from tax		
Recognized Actuarial Gain/ Loss	7,173,001	-
	7,173,001	-
Profit/(loss) Before Tax) for the year	(538,281,105)	(229,358,726)
Government Subsidiary	-	(164,000,000)
Profit/(loss)Before Tax for the year (Without Government subsidiary)	(538,281,105)	(393,358,726)
Depreciation	141,723,953	105,702,924
Interest paid (100% Allowed)	44,959,200	37,160,171
Corporation entertainment	642,811	932,560
Donations	100,000	100,000
Commercial promotional expenses (25% Disallowable)	296,290	1,666,395
Contra expenses (25% Disallowable)	3,946,449	3,179,563
Profit/loss on disposal	2,933	465
Tax gain /loss on disposal	(5,495)	(5,495)
Anniversary celebration	759,646	3,693,147
Provisions for gratuity	42,241,832	30,000,000
Gratuity paid	(31,073,872)	(50,838,297)
Provisions for bad debts-Sundry	37,513	2,878,446
Provisions for bad debts-Clients	7,092,603	15,067,870
Provisions for bad debts-Employees	(10,387)	10,387
Interest income	(21,187,740)	(28,178,704)
Grant for capital items	(123,493,499)	(87,017,853)
Capital allowances	(99,558,647)	(100,855,274)
Amortization of foreign aid	(26,006,174)	(28,173,355)
Business profit/(loss)	(597,813,689)	(488,035,776)
Interest income	21,187,740	28,178,704
Other Income	-	-
Total statutory income	21,187,740	28,178,704
35% from net profit allowable losses b/f	(7,415,709)	(9,862,546)
Interest Paid	(44,959,200)	(37,160,171)
Assessable income	(31,187,169)	(18,844,013)
Qualifying payments	-	-
Taxable income	(31,187,169)	(18,844,013)
Tax amount (24%)	-	-
Income tax liability	-	-
Deferred tax	4,451,887	(2,016,330)
	4,451,887	(2,016,330)
Notional tax credit (Treasury bill income 1/10)	-	-
Tax liability	4,451,887	(2,016,330)

Draft Unaudited Financial Statements

Net book value of assets

Note	Balance as at 31/12/2020	Balance as at 31/12/2020	Balance as at 31/12/2021	Balance as at 01/01/2022	Balance as at 31/12/2022
8 At Cost	4,160,962,606	4,160,962,606	4,371,338,249	4,371,338,249	4,377,101,481
Depreciation	<u>(3,694,689,746)</u>	<u>(3,694,689,746)</u>	<u>(3,809,231,774)</u>	<u>(3,809,231,774)</u>	<u>(3,950,875,687)</u>
Total Carrying amount of P	<u>466,272,860</u>	<u>466,272,860</u>	<u>562,106,475</u>	<u>562,106,475</u>	<u>426,225,794</u>

Work-in progress

Note	Balance as at 31/12/2020	Additions	Transfers	Balance as at 31/12/2021	Additions	Transfers	Balance as at 31/12/2022
28 8 Work-in progress	-	538,295	(538,295)	-	-	-	-

Total

Note	Balance as at 31/12/2020	Balance as at 01/01/2021	Balance as at 31/12/2021	Balance as at 01/01/2022	Balance as at 31/12/2022
8 Total Carrying amount of P	466,272,860	466,272,860	562,106,475	562,106,475	426,225,794
Work-in Progress	<u>-</u>	<u>-</u>	<u>-</u>	<u>-</u>	<u>-</u>
Total	<u>466,272,860</u>	<u>466,272,860</u>	<u>562,106,475</u>	<u>562,106,475</u>	<u>426,225,794</u>

Draft Unaudited Financial Statements

Sri Lanka Rupavahini Corporation

Notes to the financial statements

Note	2022 Rs	2021 Rs.	
9			
Intangible assets			
Purchase of teledrama	50,062,500	92,383,500	
In-house production teledrama	4,677,093	9,505,976	
In-house production - others	3,183,385	6,458,047	
Grant of foreign programmes(NHK)	-	14,720,000	
	57,922,979	123,067,523	
10			
Held to maturity financial assets			
Fixed deposits (Bank Of Ceylon)	211,253,251	400,993,913	III
Fixed deposit (State Mortgage & Investment Bank)	21,120,000	20,000,000	
	232,373,251	420,993,913	
11			
Stocks			
Printing & stationary	1,860,178	1,267,558	
Spare parts - ENG I	18,052,749	18,052,749	
Spare parts - ENG II	177,996,532	177,996,532	
Spare Parts ENG & ENGINEERING	265,398	394,567	
Graphics material	1,669	1,669	
Make-up material	14,725	30,280	
Building material	2,762	3,616	
Motor vehicle material	1,565,721	1,315,436	
Office requisites(excluding printing & stationary)	8,470	9,386	
Miscellaneous items	130,261	125,762	
Cassettes & tapes (blank) in main store	2,577,535	4,966,627	
Electrical consumables	93,796	126,439	
Cassettes & tapes (library)	159,566	445,714	
Recorded cassettes	612,175	676,236	
	203,341,539	205,412,570	
12			
Trade receivables			
Client debtors	333,760,980	377,270,977	XVIII
Returned Cheques	57,500	57,500	XIX
Less : Impairment of client debtors	(135,256,646)	(128,164,043)	
	198,561,834	249,164,434	
13			
Loans & other receivables			
13.1 Treasury bills			
Treasury bills	-	-	
	-	-	

Note	2022 Rs	2021 Rs.	
13.2 Debtors - Employees			
TV loan - others	35,452	35,452	V
Distress loan	24,402,287	43,197,962	IV
Festival advance	361,000	433,000	IV
Transport loan	9,193,934	12,170,287	IV
Special loan	3,948,981	7,538,920	IV
Other loan	-	-	VI
Textile loan	1,988,000	3,161,450	IV
Housing loan	69,094,850	72,986,442	
Housing loan prepayments	-	-	VI
Debtors - Employees	109,024,505	139,523,512	
Less : Impairment of loan debtors	(135,459.12)	(145,846)	
	108,889,046	139,377,666	
Loan & other receivable	108,889,046	139,377,666	
14 Other receivables			
14.1 Advances & deposits			
State Mortgage & Investment Bank(Housing loan fund)	15,239,179	9,586,148	XXXVII
Goods in transit	56,119,330	56,029,069	VIII
Advance to suppliers - Local purchases (Institutes)	8,464,358	2,750,876	IX
Advance to suppliers	5,647,193	5,455,162	X
Advance to employees - M.E.	70,000	70,000	VII
Advance to employees- Miscellaneous	122,950	405,029	XI
Advance to employees - Programme	1,251,477	589,394	XII
Cash in hand divisions (Petty Cash)	-	884	
Deposits for services - Refundable	3,803,557	3,603,557	XIII
Stamp IMP - Administration division	95,000	17,860	
Advance for room charges	137,000	403,500	XIV
Advance on foreign purchase - spares parts	9,233,586	9,762,855	XV
Withholding tax (WHT) deducted at source	36,974,494	36,974,494	
Advance to employees - Purchase	3,694,535	2,218,674	XVI
Traveling advance - Foreign	121,800	121,800	
Tax- Economic Service Charge (ESC)	21,030,312	21,030,312	
	162,004,770	149,019,614	
14.2 Sundry debtors			
Miscellaneous debtors	7,166,402	3,054,965	XX
Recoverable from retired / resigned employees	80,358	80,358	XXI
Income receivables (From inland revenue & other)	57,956,445	112,325,961	XXII
Income receivables - Investment income	11,687,204	9,976,420	XXIII
Agency Commission	10,995,066	15,080,041	
Staff debtors - Sundries	44,261	44,261	XXV
Insurance corporation medical scheme	(2,894,180)	330,316	XXVI
Coin adjustment	29,552	29,790	
	85,065,108	140,922,111	
Less : Impairment of sundry debtors	(37,641,833)	(37,604,320)	
	47,423,274	103,317,791	
Other receivables	209,428,045	252,337,404	

Note	2022 Rs	2021 Rs.	
15 Cash, bank balance & deposits as call			
BOC savings A/C	1,341,524	50,456,745	
Fixed deposits-short term	15,000,000	25,866,674	III
Peoples bank	50,000	50,000	
	16,391,524	76,373,419	
16 Government grant for capital items			
Government grant for capital items	272,743,648	396,237,147	
Government grant for capital items	272,743,648	396,237,147	
17 Retirement benefit obligation -Gratuity			
Retirement benefit obligation -Gratuity	209,378,638	205,383,678	
	209,378,638	205,383,678	
18 Trade payables			
Creditors client	20,022,269	20,814,014	XXIX
Agency commission payable	80,616,944	85,171,156	XXX
Client transfer / refunds	566,078	766,078	
	101,205,291	106,751,247	
19 Other financial liabilities			
Accrued expenses	372,020,801	279,249,755	XXVIII
Unclaimed salaries & wages	1,218,834	357,234	XXXI
Retention - contract	-	26,915	XXXII
Security - contract & suppliers	94,241	94,241	XXXIII
Creditors control	7,791,410	9,014,778	XXXVII
Cancelled cheques - corporate	149,339	2,333,138	XXXIV
Cancelled cheques - Department of Inland Revenue(Taxes)	254,828,071	247,580,165	
Artists fee payable (cancelled cheques)	35,001,646	27,572,971	XXXV
Retention - SLRC employees	7,000	7,000	
SLBC	1,170	1,170	
Pre receipts	9,614,652	9,021,803	XXXIII
Tender deposits (Refundable)	1,294,116	1,811,347	XXXVI
Salaries payable	34,870,863	72,557,016	
Viwership contribution payable	311,195	903,111	
Fund for Rupavahini museum	10,002	10,002	
Dr Salomon Fonseka Memorial Childerens Theater	836,076	-	
CIR stamp duty	188,162	(41,538)	
Ministry of state	94,685	49,350	
Provision for fine on gratuity	73,745	73,745	
Miscellaneous payable - Suwa sahana	73,574	73,574	
Provision for dividend (to the government)	32,368,342	32,368,342	
	750,847,925	683,064,119	
20 Other payables			
Retention with holding tax	1,745,241	1,745,241	
VAT control A/C	51,249,674	44,966,018	
Retention with holding turnover tax	4,447	4,447	
PAYE tax	143,783	137,746	
	53,143,145	46,853,453	

Note	2022 Rs	2021 Rs.
21 Bank overdraft -		
Bank overdraft -BOC Torrington Branch	113,663,315.82	53,567,195
Bank overdraft -BOC Corporate Branch	<u>231,076,125.90</u>	<u>237,068,873</u>
	<u>344,739,442</u>	<u>290,636,068</u>
22 Bank Loan		
22.1 Bank Loan current portion	55,813,953	55,813,953
22.2 Bank Loan non-current portion	<u>37,209,298</u>	<u>83,720,930</u>
22.3 Short-Term Bank Loan For ICC World Cup	<u>-</u>	<u>-</u>
	<u>93,023,251</u>	<u>139,534,884</u>

Draft Unaudited Financial Statements

9 Intangible Assets

In -House production Teledrama (340120)

Year	Cost	2022			Net Amount
		Amortised Per year	Total Amortize Value		
2012	23,290,247.00	2,329,024.70	23,290,247.00		-
2013	14,867,624.00	1,486,762.40	13,380,861.60		1,486,762.40
2014	4,794,717.00	479,471.70	3,835,773.60		958,943.40
2016	4,367,318.00	436,731.80	2,620,390.80		1,746,927.20
2017	968,920.00	96,892.00	484,460.00		484,460.00
Total	48,288,826.00	4,828,882.60	43,611,733.00		4,677,093.00

In -House production Teledrama (340120)

Year	Cost	2021			Net Amount
		Amortised Per year	Total Amortize Value		
2012	23,290,247.00	2,329,024.70	20,961,222.30		2,329,024.70
2013	14,867,624.00	1,486,762.40	11,894,099.20		2,973,524.80
2014	4,794,717.00	479,471.70	3,356,301.90		1,438,415.10
2016	4,367,318.00	436,731.80	2,183,659.00		2,183,659.00
2017	968,920.00	96,892.00	387,568.00		581,352.00
Total	48,288,826.00	4,828,882.60	38,782,850.40		9,505,975.60

Purchase of Tele drama (340130)

Year	Cost	2022			Net Amount
		Amortised Per year	Total Amortize Value		
2014	16,853,336.00	1,960,000.00	12,683,336.00		4,170,000.00
2015	4,455,830.00	-	4,143,330.00		312,500.00
2016	19,265,000.00	480,000.00	17,095,000.00		2,170,000.00
2018	38,717,500.00	4,455,000.00	38,717,500.00		-
2019	15,955,000.00	1,595,500.00	4,786,500.00		11,168,500.00
2020	33,700,000.00	32,360,000.00	33,700,000.00		-
2,021	33,712,000.00	11,980,000.00	11,980,000.00		21,732,000.00
2,022	10,509,500.00	-	-		10,509,500.00
Total	173,168,166.00	52,830,500.00	123,105,666.00		50,062,500.00

Purchase of Tele drama (340130)

Year	Cost	2021			Net Amount
		Amortised Per year	Total Amortize Value		
2014	16,853,336.00	1,960,000.00	10,723,336.00		6,130,000.00
2015	4,455,830.00	-	4,143,330.00		312,500.00
2016	19,265,000.00	480,000.00	16,615,000.00		2,650,000.00
2018	38,717,500.00	17,077,500.00	34,262,500.00		4,455,000.00
2019	15,955,000.00	1,595,500.00	3,191,000.00		12,764,000.00
2020	33,700,000.00	1,340,000.00	1,340,000.00		32,360,000.00
2021	33,712,000.00	-	-		33,712,000.00
Total	162,658,666.00	22,453,000.00	70,275,166.00		92,383,500.00

Local Programme not Telecast (340140)

Year	Cost	2022		Net Amount
		Addition	Transfer	
2017	2,426,122.00	-	2,426,122.00	-
2018	2,994,100.00	-	2,994,100.00	-
Total	5,420,222.00	-	5,420,222.00	-

Local Programme work in progress (340150)

Year	Cost	2021		Net Amount
		Addition	Transfer	
2017	1,434,270.00	-	1,434,270.00	-
2018	-	-	-	-
Total	1,434,270.00	-	1,434,270.00	-

Procurement of Foreign Programme (340160)

Year	Cost	2022		Net Amount
		Amortize Per year	Total Amortize Value	
2016				-
2018	1,778,127.25	1,778,127.25	1,778,127.25	-
2019	1,852,500.00	1,852,500.00	1,852,500.00	-
Total	3,630,627.25	3,630,627.25	3,630,627.25	-

Procurement of Foreign Programme (340160)

Year	Cost	2021		Net Amount
		Amortize Per year	Total Amortize Value	
2016	5,590,913.47	-	5,590,913.47	-
2018	1,778,127.25	1,778,127.25	1,778,127.25	-
2019	1,852,500.00	1,852,500.00	1,852,500.00	-
Total	3,630,627.25	3,630,627.25	3,630,627.25	-

Grant of Foreign Programme (340165)

Year	Cost	2022		Net Amount
		Amortize Per year	Total Amortize Value	
2017	73,600,000.00	14,720,000.00	73,600,000.00	-
Total	73,600,000.00	14,720,000.00	73,600,000.00	-

Grant of Foreign Programme (340165)

Year	Cost	2021		Net Amount
		Amortize Per year	Total Amortize Value	
2017	73,600,000.00	14,720,000.00	44,160,000.00	29,440,000.00
Total	73,600,000.00	14,720,000.00	44,160,000.00	29,440,000.00

In-House Production - Others (340170)

Year	Cost	2022		Net Amount
		Amortize Per year	Total Amortize Value	
2012	11,747,174.00	1,174,717.40	11,747,174.00	-
2013	10,165,025.00	1,016,502.50	9,148,522.50	1,016,502.50
2014	10,834,414.00	1,083,441.40	8,667,531.20	2,166,882.80
Total	32,746,613.00	3,274,661.30	29,563,227.70	3,183,385.30

In-House Production - Others (340170)

Year	Cost	2021		Net Amount
		Amortize Per year	Total Amortize Value	
2012	11,747,174.00	1,174,717.40	10,572,456.60	1,174,717.40
2013	10,165,025.00	1,016,502.50	8,132,020.00	2,033,005.00
2014	10,834,414.00	1,083,441.40	7,584,089.80	3,250,324.20
Total	32,746,613.00	3,274,661.30	26,288,566.40	6,458,046.60

Net Amount

	31/12/2022	31/12/2021
In -House production Teledrama (340120)	4,677,093.00	9,505,975.60
Purchase of Tele drama (340130)	50,062,500.00	92,383,500.00
Grant of Foreign Programme (340165)	-	14,720,000.00
In-House Production - Others (340170)	3,183,385.30	6,458,046.60
	57,922,978.30	123,067,522.20